



ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
පාර්ලිමේන්තුව

නිධා පදනම (සංස්ථාගත කිරීමේ)

නිධා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ
පනත් කෙටුම්පතකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මොහොමඩ් නවී මහතා විසින්
2016 අප්‍රේල් මස 06 වන දින ඉදිරිපත් කරන ලදී.

(ගැසට් පත්‍රයේ පළ කළේ 2016 මාර්තු මස 14 වන දින)

මුද්‍රණය කිරීමට පාර්ලිමේන්තුව විසින් නියෝග කරන ලදී.

[100 වන පනත් කෙටුම්පත]

ශ්‍රී ලංකා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ මුද්‍රණය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාංශයෙන් මිලදී ලබාගත හැකිය.

මිල : රු. 6.00 යි.

තැපැල් ගාස්තුව : රු. 10.00 යි.

නිඩා පදනම (සංස්ථාගත කිරීමේ)

නිඩා පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනතකි.

“නිඩා පදනම” යනුවෙන් හඳුන්වනු ලබන සහ සඳහන් කරනු ලබන පූර්විකාව.
ලබන පදනමක්, එකී පදනමේ සාමාජිකයන් එකඟ වූ රීතිවලට
අනුකූලව, එකී පදනමට, සම්බන්ධ සියලු පරමාර්ථ හා කාරණා
එලදායී ලෙස ක්‍රියාත්මක කිරීමේ සහ කරගෙන යාමේ කාර්යය
5 සඳහා මෙතෙක් කල් ශ්‍රී ලංකාවේ පිහිටුවා තිබූ හෙයින් ද :

එකී පදනම පිහිටුවනු ලැබුවේ යම් පරමාර්ථ හා කාරණා සඳහා ද,
ඒ පරමාර්ථ හා කාරණා එකී පදනම විසින් මෙතෙක් කල් සාර්ථක
ලෙස ක්‍රියාත්මක කර සහ ඉටු කර ඇති හෙයින් ද, එකී පදනම
සංස්ථාගත කරන ලෙස ඉල්ලා ඇති හෙයින් ද, ඒ ඉල්ලීම ඉටු
10 කිරීම මහජන යහපත පිණිස වන හෙයින් ද:

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව
විසින් මෙසේ පනවනු ලැබේ :—

1. මේ පනත 2016 අංක දරන නිඩා පදනම (සංස්ථාගත ශුභසූචි නාමය.
කිරීමේ) පනත යනුවෙන් හඳුන්වනු ලැබේ.

15 2. මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භවන දින සිට හා ඉන් පසු නිඩා පදනම
(මෙහි මින් මතු “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) සංස්ථාගත
නිඩා පදනමේ දැනට සාමාජිකයන් වශයෙන් සිටින තාක් තැනැත්තන් කිරීම.
සහ මෙයින් සංස්ථාපනය කරනු ලබන සංස්ථාවට සාමාජිකයන්
වශයෙන් මින් මතු බඳවාගනු ලබන තැනැත්තන් (මෙහි මින් මතු
20 “පදනම” යනුවෙන් සඳහන් කරනු ලබන) “නිඩා පදනම” යන
නාමය හා අභිධානය යටතේ අවිච්ඡින්න පැවැත්මක් ඇති සංස්ථාවක්
විය යුතු ය. තව ද එකී නාමයෙන් ඒ සංස්ථාව විසින් ද, ඊට
විරුද්ධව ද සියලු අධිකරණවල දී නඩු පැවරිය හැකි අතර,
පොදු මුද්‍රාවක් තබාගැනීමේ, සහ එය පාවිච්චි කිරීමේ ද, ස්වකීය
25 අභිමතය පරිදි එය වෙනස් කිරීමේ ද සම්පූර්ණ බලය හා අධිකාරය
ඒ සංස්ථාවට ඇත්තේ ය.

3. සංස්ථාව සංස්ථාපනය කරනු ලබන්නේ යම් පොදු පරමාර්ථ සංස්ථාවේ
සඳහා ද, ඒ පොදු පරමාර්ථ පහත සඳහන් පරිදි විය යුතු යයි මෙයින් පොදු
ප්‍රකාශ කරනු ලැබේ:— පරමාර්ථ.

30 (අ) ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සියලුම ජාතීන්ට සමගියෙන් හා
සහජීවනයෙන් ජීවත්වීමට අවශ්‍ය සියලු උපදෙස් හා ආධාර
ලබාදීම;

2 නිධා පදනම (සංස්ථාගත කිරීමේ)

- (ආ) පෙර පාසල් ළමුන්ට අධ්‍යාපන පහසුකම් සැලසීම, ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ;
- (ඇ) විනය හා සංස්කෘතික සාරධර්මයන් ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යාම සඳහා විධිවිධාන සැලැස්වීම;
- 5 (ඈ) දිවයිනේ ආයතන සහ අධ්‍යාපනික මධ්‍යස්ථාන පිහිටුවීම, කළමනාකරණය කිරීම හා පවත්වාගෙන යාම;
- (ඉ) ක්ෂුද්‍ර ආර්ථික ඒකකයක් පිහිටුවා දුප්පත් ජනතාවට උපකාර කිරීම ;
- 10 (ඊ) අධ්‍යාපනය හා පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා පුස්තකාල පවත්වාගෙන යෑම;
- (උ) හදිසි ආපදවල වින්දිතයන්ට විවිධ ආධාර ලබා දීම ; සහ
- (ඌ) අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට සහ දුප්පතුන්ට විවිධ ආධාර උපකාර කිරීම.
- 15 4. (1) සංස්ථාවේ කටයුතු, මේ පනතේ අනෙකුත් විධිවිධානවලට සහ සංස්ථාවේ තත් කාලයේ පවත්නා රීතිවලට යටත්ව සහ එම රීතිවලට අනුකූලව තෝරා පත්කර ගනු ලබන සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුළු එකොළොස් දෙනෙකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් කළමනාකරණය කරනු ලැබිය යුතු ය.
- 20 (2) සංස්ථාවේ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය මේ පනත ක්‍රියාත්මක වන දිනට පෙරාතුවම වූ දිනයේ දී භාරයේ පාලක මණ්ඩලයේ සාමාජිකත්වය දැරුවා වූ තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු ය.
5. බැංකු ගිණුම් විවෘත කිරීමේ, පවත්වාගෙන යාමේ හා වැසීමේ දී ඇප ඇතිව හෝ නැතිව මුදල් ණයට ගැනීමේ හෝ ලබා ගැනීමේ දී, ප්‍රදානයන් සහ පරිත්‍යාග භාර ගැනීමේ සහ එකතු කිරීමේ දී, සංස්ථාවේ මුදල් ආයෝජනය කිරීමේ දී, සංස්ථාවේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය නිලධාරීන් සහ සේවකයන් සේවයට බඳවා ගැනීමේ, සේවයේ නියුක්ත කිරීමේ, සේවයෙන් පහ කිරීමේ දී බලය ඇතුළුව, සංස්ථාවේ සියලුම පරමාර්ථ හෝ එහි යම් පරමාර්ථයක් ප්‍රවර්ධනය කිරීම හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය හෝ යෝග්‍ය සියලු ක්‍රියා, කරුණු හෝ දේවල් කිරීමේ, ඉටු
- සංස්ථාවේ කටයුතු කළමනාකරණය කිරීම.
- සංස්ථාවේ සාමාන්‍ය බලතල.

කිරීමේ සහ ක්‍රියාවේ යෙදවීමේ බලය මේ පනතේ සහ වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධානවලට යටත්ව සංස්ථාවට ඇත්තේ ය.

6. (1) පදනමේ රැස්වීම්වලදී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය පදනමේ රීති. සහ පදනමේ රැස්වීම්වල ගණපූරණය ඇතුළු පහත දැක්වෙන සියලුම කරුණු හෝ ඉන් කිසිවක් හෝ සඳහා මේ පනතේ විධිවිධානවලට අනුකූල නොවන රීති, පදනමේ සභා රැස්වීමක දී ඊට පැමිණ ඡන්දය දෙන සාමාජිකයන්ගේ තුනෙන් දෙකකට නොඅඩු බහුතර ඡන්දයෙන් කලින් කළ භාරය විසින් සෑදීම නිත්‍යානුකූල වන්නේ ය:—

10 (අ) සාමාජිකත්වය වර්ගීකරණය කිරීම සහ සාමාජිකයන් ඇතුළත් කර ගැනීම, සාමාජිකත්වයෙන් ඉවත් කිරීම, ඉල්ලා අස්වීම හෝ නෙරපීම සහ සාමාජිකයන් විසින් ගෙවිය යුතු ගාස්තු ;

15 (ආ) මණ්ඩලයේ හෝ එහි යම් අනුකමිටුවක රැස්වීම් කැඳවීමේ දී සහ පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, රැස්වීම් පිළිබඳ දැන්වීම් සහ න්‍යාය පත්‍ර, රැස්වීම්වල ගණපූරණය සහ ඒ රැස්වීම්වල දී කටයුතු පවත්වාගෙන යාම ;

20 (ඇ) පදනමේ විවිධ නිලධාරීන්ගේ, අනුයෝජිතයන්ගේ සහ සේවකයන්ගේ පත්වීම්, බලතල, කාර්ය සහ කර්තව්‍ය සහ කොන්දේසි සහ නියමයන් ;

(ඈ) පදනමේ හා මණ්ඩලයේ නිලධාරීන්ගේ සුදුසුකම් හා නුසුදුසුකම් ; සහ

(ඉ) පදනමේ දේපළ පරිපාලනය කිරීම සහ කළමනාකරණය කිරීම.

25 (2) පදනම විසින් සාදනු ලැබූ යම් රීතියක් (1) වන උපවගන්තිය යටතේ සාදන ලද යම් රීතියක් මෙන්ම එවැනි ම රැස්වීමක දී එවැනි ම ආකාරයෙන් සංශෝධනය කිරීම, වෙනස් කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ පරිච්ඡේදන කිරීම කරනු ලැබිය හැකි ය.

30 (3) පදනමේ සාමාජිකයන් සෑම කල්හි ම මෙම වගන්තිය යටතේ සාදනු ලබන පදනමේ තත්කාලයේ බලපවත්වන රීතිවලට යටත් විය යුතු ය.

7. මේ පනත ක්‍රියාත්මකවීම ආරම්භවන දිනයේ දී පැවැති පදනම විසින් ගෙවිය යුතුව තිබූ සියලු ණය සහ බැරකම් මෙයින් සංස්ථාපනය කරනු ලබන පදනම විසින් ගෙවිය යුතු අතර, එදිනට පදනමට අයවිය යුතුව තිබූ සියලු ණය සහ ලැබිය යුතු ව තිබූ සම්මාදම් මුදල්, ප්‍රදාන සහ දායක මුදල් මේ පනතේ කාර්ය සඳහා ගෙවනු ලැබිය යුතු ය.
8. (1) පදනමට එහිම අරමුදලක් තිබිය යුතු අතර, පදනම සඳහා සහ වෙනුවෙන් භාරගනු ලබන කාංග, රික්තවරණ පැවරීම්, පරිත්‍යාග, සම්මාදම් මුදල්, දායක මුදල්, ගාස්තු හෝ ප්‍රදාන පදනම විසින් තීරණය කරනු ලබන පරිදි බැංකුවක හෝ බැංකු වැඩි ගණනක සංස්ථාවේ බැරට තැන්පත් කරනු ලැබිය යුතු ය.
- (2) මෙම පනත යටතේ සංස්ථාව සතු බලතල, කාර්යය හා කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ දී, ඉටුකිරීමේ දී, හා කිරීමේ දී පදනම විසින් වියදම් කරන ලද සියලුම මුදල්, භාර අරමුදලින් ගෙවිය යුතු ය.
9. යම් මිලට ගැනීමකින්, ප්‍රදානයකින්, න්‍යායයකින්, තෙස්තමේන්තු බැහැර කිරීමකින් හෝ වෙනත් යම් ආකාරයකින් පදනම වෙත සතු කරනු ලබන යම් වංචල හෝ නිශ්චල දේපළක් අත්කර ගැනීමට සහ දැරීමට නීතියෙන් බලය හා හැකියාව ඇති අතර, එකී සියලු දේපළ පදනම විසින් මේ පනතේ කාර්ය සඳහා දැරිය යුතු ය. තව ද, පදනමේ තත්කාලයේ බලපවත්නා රීතිවලට යටත් ව එකී දේපළ විකිණීමේ, උකස් කිරීමේ, බද්දට දීමේ, හුවමාරු කිරීමේ හෝ අන්‍යාකාරයකින් බැහැර කිරීමේ පූර්ණ බලය ද පදනම සතු වන්නේ ය.
10. සංස්ථාවේ කිසිම සාමාජිකයකු සංස්ථාවේ ණය සහ බැරකම් ගෙවා සමථයට පත් කිරීමේ කාර්යය සඳහා හෝ වෙනත් යම් කාර්යයක් සඳහා හෝ ඔහුගෙන් සංස්ථාවට අයවිය යුතු සාමාජික මුදල් ප්‍රමාණය ඉක්මවන යම් දායක මුදලක් ගෙවීමට යටත් නොවන්නේ ය.
11. පදනම විසුරුවා හැරීමේ දී, එහි සියලු ණය සහ බැරකම් පියවීමෙන් පසු කවර හෝ දේපළක් ඉතිරි වුවහොත්, ඒ දේපළ පදනමේ සාමාජිකයන් අතර බෙදනු නොලැබිය යුතු අතර, පදනමේ පරමාර්ථවලට සමාන පරමාර්ථ ඇත්තා වූ ද, ස්වකීය රීති අනුව
- පදනම විසින් ගෙවනු ලැබිය යුතු සහ සංස්ථාවට අයවිය යුතු ණය.
- පදනමේ අරමුදල.
- පදනම විසින් වංචල හෝ නිශ්චල දේපළ දැරිය හැකි බව.
- සාමාජිකයන්ගේ වගකීම් සීමා කිරීම.
- පදනම විසුරුවා හැරීමේ දී ඉතිරිවන දේපළ.

යම් ආදායමක් හෝ දේපළක් ස්වකීය සාමාජිකයන් අතර බෙදීම තහනම් කරනු ලබන්නා වූ ද, වෙනත් යම් ආයතනයකට හෝ ආයතනවලට ඒ දේපළ දීම හෝ පැවරීම කරනු ලැබිය යුතු ය.

12. (1) සංස්ථාවේ ආදායම සහ වියදම ද, වත්කම් හා බැරකම් ගිණුම් හා සහ අනෙක් සියලු ගනුදෙනු පිළිබඳ නිසි ගිණුම් පවත්වාගෙන යාමට විගණනය. සංස්ථාව කටයුතු කළ යුතු ය.

(2) සංස්ථාවේ මුදල් වර්ෂය ලින් වර්ෂය විය යුතු ය.

(3) සංස්ථාවේ ගිණුම්, කළමනාකරණ මණ්ඩලය විසින් පත් කරන ලද සුදුසුකම් ලත් විගණකවරයකු හෝ විගණකවරු විසින් වසරකට වරක්වත් විගණනය කළ යුතු ය.

13. පදනමේ මුද්‍රාව පදනමේ සාමාජිකයන් දෙදෙනෙක් ඉදිරිපිට සංස්ථාවේ දී හැර කවර වූ හෝ සාධන පත්‍රයකට නොතැබිය යුතු අතර, එකී තැනැත්තන් තමන් පැමිණ සිටින බවට ලකුණක් වශයෙන් එකී සාධන පත්‍රයෙහි තම නම් අත්සන් කළ යුතු ය. තව ද එම අත්සන් කිරීම සාක්ෂිකරුවකු වශයෙන් යම් තැනැත්තකුගේ අත්සන් කිරීමට පරිබාහිරව විය යුතු ය.

14. මේ පනතේ සඳහන් තැනැත්තන්ගේ හා ඔවුන් විසින්, ඔවුන් ජනරජයේ සහ යටතේ ගිම්කම්පාන තැනැත්තන්ගේ අයිතිවාසිකම්වලට හැර ජනරජයේ අනායතනගේ හෝ යම් රාජ්‍ය මණ්ඩලයක හෝ සංස්ථාවක වෙනත් යම් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.

20 තැනැත්තකුගේ අයිතිවාසිකම්වලට මේ පනතේ ඇතුළත් කිසිවකින් හානියක් හෝ බලපෑමක් නොවිය යුතු ය.

15. මෙම පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර කිසියම් අනනුකූලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල භාෂා පාඨය අනනුකූලතාවක් ඇති වූ විට සිංහල භාෂා පාඨය බලපැවැත්විය යුතු බව.

පාර්ලිමේන්තුවේ සිංහල පනත් කෙටුම්පත්වල සහ පනත්වල වාර්ෂික දායක මිල (දේශීය) රු. 870 කි. (විදේශීය) රු. 1,160 කි. අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05, රජයේ ප්‍රචායන දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම දෙසැම්බර් මස 15 වැනි දිනට පෙර දායක මුදල් ගෙවා පසුව එළඹෙන එක් එක් වර්ෂය සඳහා ඒවා ලබාගත හැකිය.